

## සද්ධර්මාලංකාර රචනයට මූලාශ්‍යයේ

රංත්ත් සේනානායක

### Abstract

The Pali Rasavahini is the main source for the **Saddharmalankaraya** written by Ven Dhammadikiththi Thero. The third book in the Banakatha Literature. **Saddharmalankara's** stories have not been translated in to Sinhala word for word. Pali stories were translated into Sinhala in accordance with the rules of Sinhala writing reflecting the experience and creating of the author. Buddhawamma, Saddeyya, Soma Bhakmana, Riyal many such stories have been written base on Rasavahini's work. But story of Athula Upasaka in the Sadharmalankara in the story of Pali Dhamma Padatta, Jinakalamaliprakaranaya to the description that comes in the second type of treasure, the duration of attention to the Padmavathi object, The Buddhswansa Story has also been cited as a source of commentary on Soovisi Buddhas in the third last quartet. Although some claim that the Sahassawaththuprakaranaya is completely similar to Rasavahini, the Rasavahini system does not appear to be the same as in the Sahassawaththuprakaranaya in terms of the sequence of stories. Although the names of the stories of Rasavahini and

Saddahramalanakara are slightly different. It can be pointed out that Ven Dhammadikiththi Thero used Rasavahini primarily as a source for Saddharmalankara.

**Key Words:** Banakatha Literature, Pali Rasavahini, Pali stories,

ගැඳින්වීම :-

ගමපොල අවදියේ සිංහල සාහිත්‍යයට එක් වූ සද්ධර්මාලංකාරය බණ කරා සාහිත්‍යයේ තෙවෙනි කෘතිය වේ. දන් දීම, බණ කිමේ හා ඇසිමේ ආනිගාසය දාශ්වාන්තව පෙන්වා දුන් දීම්කින්ති හිමියන් මූලික වශයෙන් සද්ධර්මාලංකාර රචනයට පාලි රසවාහිනිය මූලාශ්‍ය කර ගත් අතර දම්මපදවිය කතාව, පේතවත්පුව, ජාතකටිය කරාව, මහාවංශය, අවදාන කළේප ලතාව යනුවෙන් තවත් පාලි සාහිත්‍යයේ විසිරි ගිය කෘති කිහිපයක් ද මූලාශ්‍යයෙන් රචන ගදු කාව්‍යයකි.

පරයේෂණ ගැටුවුව :-

සද්ධර්මාලංකාරයේ කරා වස්තු අධ්‍යනයේ දී කතු හිමියන් පාලි සාහිත්‍යයේ විසිරි ගිය පොතපත පරිඹිලනය කරමින් සද්ධර්මාලංකාරයේ කරා වස්තු ගොඩ නැගිමේ ද මූලාශ්‍ය කර ගත්තේ කවර කෘති ද? පුකට ව පැහෙන කරුණක් වන්නේ පාලි රසවාහිනිය මූලික කරගත බවයි. එහෙත් කතා වස්තු අධ්‍යනයේ දී වෙනත් පාලි ගුන්ප රසක් ඇසුරට ගත් අතර ඒවා කවර කෘති ද? යන්න ගැටුවුවකි. එම ගැටුවුව තිරාකරණය කර ගැනීම මේ පරයේෂණයේ අරමුණ වේ.

අරමුණ :-

බණ කරා නිර්මාණයට මහත් අහිරුවියක් දැක්වූ දෙවන ධර්මකිරීති හිමියන් සද්ධර්මාලංකාරය රචනා කොට තිබෙන්නේ ග්‍රෝට්ස ජනයාගේ අධ්‍යානය යොමු කර ගැනීම පණිස ය. ඒ සඳහා පාලි රසවාහිනියේ ලංකාදීප කරා මූලාශ්‍යයට යොමු වූ අපුරු විමසා බැලීම මේ අධ්‍යයනයේ අරමුණ වේ.

පොලෙන්නරු කාලයේ දී ඇරඹී ආ පොදු ජනතාව උදෙසා බණ පොත් ලිවීම ගමපොල සමය වන තුරු ම නො සඳී පැවතුණේ ය. මෙහි ප්‍රවර්ධනය (Development) අවස්ථාව ගමපොලයෙන් පෙන්නුම් කරන අතර මෙහිලා සද්ධර්මර්ත්නාවලිය සහ ප්‍රජාවලිය

යන කාති කැපී පෙනේ. බණ පොත් ලිවිමේදී විශේෂයෙන් අනුග මතය කරනු ලැබූවේ පාලි පොත්පත්වල කරා සිංහලයට පෙරලා ලිවිම ය. එසේ වුවත් සද්ධරුමරත්නාවලිය ඩුඩෙක් පරිවර්තන උන්පරයක් වූවේ නැත. අනුරතන ස්වරුපයෙන් රවනා කරන ලද සද්ධරුමරත්නාවලිය බණ කරා පමණක් නො ව සිංහල ගදු සාහිත්‍යවලියෙහි මුදුන් මල් කඩ යැයි සඳහන් කිරීම. අතිශේෂ්‍යතියක් (Exaggeration) නො වේ. එහි දෙවැන්න මයුරපාද පරිවේණාධිපති මුද්ධපුනු හිමියන්ගේ ප්‍රජාවලිය වන අතර ගම්පොල අවධියේ රවිත සද්ධරුමාලංකාරය බණ කරාවලියේ තෙවැනි කාතිය යි (සන්නස්ගල, 1967: 227-230).

මුද්ධ දේශනාවේ පවතින කරාන්තර කිමේ ගෙලිය ධර්මදේශකයන් වහන්සේලා ද අනුගමනය කළ අතර පොදු ජනතාව යහුමට යොමු කිරීමටත් ඔවුන් තුළ මුදුන් කෙරෙහි හක්තියක් රහිත කිරීම පිහිසත්, උපදේශාත්මක (Didactic) කරා උපයෝගී කර ගත්හ. පාලි භාෂාව නො දත් සිංහලය ද කියවිය නො හැකි පිරිසට සුදුසු භාෂා සම්ප්‍රදායයක් සහ රවන මාර්ගයක් අනුගමනය කරමින් බණ කරා ගොඩනා ගැනීමට අපේ වියත්තු උත්සාහ දැරුණ. එහි ප්‍රතිච්චිතයක් වශයෙන් සද්ධරුමාලංකාරය රවනා වූයේ ධර්ම ව්‍යුහාන (Commentary) උන්පරයක් ලෙසිනි.

'හෙත් බිසින් පෙරලා ලංකාද්වීපය වාසි වූ සාධු ජනයන්ගේ සින් පහදව්‍යුත් ලෝවැඩ වඩා බොහෝ කාලයක් පවත්නා පරිදීදෙන් ධර්ම ව්‍යුහානයක් කළ මැනවයි.....' (සද්ධාතිස්ස හිමි, 1934: 30)

මේ පායයෙන් කතුවරයාගේ අරමුණත් කාතිය කළේ කවුරුන් සඳහා ද යන්නත් පැහැදිලි කොට ඇතු. සාධු ජනය ලෙස සලකන්නට ඇත්තේ පාස්ල (large) ග්‍රාවක පිරිස යි. ඒ අයට සංස්කෘත හෝ පාලි පිළිබඳ අවබෝධයක් නොමැති අතර සිංහල වූව ද කියවිය නො හැකි පිරිසක් විය යුතු ය. සද්ධරුමාලංකාරය ලියන ලද්දේ ධර්මකිරීම් නම් සංස්රාජ තෙර කෙනෙකුන් විසිනි. උන්පාවසානයෙහි,

"සද්ධම්ම මත දාන දම්මසවනේ දම්මෙන  
සුත්වා එලං දම්මෙ වත්තිත දම්මකින්තික  
මහා සංස්ස්ස රාජා සඳා සාධෙතුන්සාහිතං තරා....."

"යො දම්මකින්තරිතක සංස්රාජා....." (සද්ධාතිස්ස හිමි, 1934: 779)

සද්ධරුමාලංකාර කතුවර හිමියේ දෙවන ධර්මකිරීම් නමින් ප්‍රකට තෙරුන් වහන්සේ නමකි. මෙරට ධර්මකිරීම් පරපුරු දෙකක් සිරි බව වියතුන්ගේ අදහස් අනුව (ආනන්ද, 1997: 348) පෙනී යන අතර ධර්මකිරීම් මහ තෙරුන් හා සම්බන්ධ පරපුරට අයත් තෙරුන් වහන්සේ නමකි හැරියට දෙවන ධර්මකිරීම් හිමියන් සැලකේ. ඒ බව නිකාය සංග්‍රහයෙන් ද හෙළු වේ. (කුමාරතුංග, 1934: 27)

කෙසේ වෙතත් ධර්මකිරීම් යන නමින් තෙරුන් වහන්සේලා කිහිප නමක් ම වැඩ සිරි අතර උන්වහන්සේලාගෙන් ඇතැමි කෙනෙකු ගත් කතුවරු වූ බවත් ප්‍රකට ය. සගරාජ පදවිය ලැබූ පළමු වැන්නා පළමු ධර්මකිරීම් නමින් හැඳින්වෙන අතර එතුමාගේ ශිෂ්‍ය දේවරක්ෂිත ජයබාහු නමැති අපර නාමය ලත් දෙවන ධර්මකිරීම් මාතිම් සද්ධරුමාලංකාර කතුවරයා බව පිළිගැනේ. (කුලසුරිය, 1997: 361)

සද්ධරුමාලංකාරය කරනු ලැබූ වර්ෂය පැහැදිලිව ම සඳහන් කොට නොමැති. පොත් කතුවරයාන්න සසරජ පදවිය ලැබේමෙන් අනතුරු ව පොත කරන ලද බව අවසාන පායයේ සඳහන් වේ. (සද්ධාතිස්ස හිමි, 1934: 780 පිටුව) මේ උන්පරය එතුමන් විසින් කළ කාති අතර අවසාන කාතිය හැරියට ද සඳහන් ය. නිකාය සංග්‍රහයට පසුව සද්ධරුමාලංකාරය ලියු බව සමහරෙකුගේ මතය ය (Sannasgala, 1959).

ධර්මකිරීම් හිමියන් විසින් මේ උන්පරය කිරීමෙන් අලේක්ඡා කළේ උසස් පරමාර්ථයකි. එය අහිනිහාර වර්ගය අවසානයෙහි ද උන්පාවසනයෙහි ද දැක්වුහ.

'මෙසේ සියලු සත්වයන් සංසාර සාගරයෙන් ගොඩ නංවා අමාමහ නිවන් දක්වම් යන උදාරාධ්‍යාක්‍යයෙන් යුක්තව ආත්ම.....අසු දහසක් සත් වැ තුනු රිසින් මුළුලවා එපමණම සක්වලෙහි එක හෙළා පියුම්..... වස්වින්....' (Sannasgala, 779 පිටුව)

ප්‍රමාණයෙන් සද්ධරුමාලංකාරය වර්ග විසි හතරක් වන බවත්, එහි ඇතුළත් සියලු ම කරා ගණන එකසිය පණහක් වන බවත් සඳහන් ය.

එහෙත් පොතේ අවසානයෙහි එකසිය සූසාලිසක් පමණ වස්තු කරා ඇතුළත් ය. මුල් තුන් වර්ගයෙහි ආ ඉතා කුඩා වර්ගයේ කරාත් සමග මුළු කරා ගණන එකසිය පනහකි.

සද්ධිරාමාලංකාරයෙහි මුල් වර්ග තුන, එනම් ධර්ම සංග්‍රහ වර්ගය, නිදාන වර්ගය හා අභිනිහාර වර්ගය, එක් කොටසකටත් එකැන් සිට එන දීම් සෞඛ්‍යික වර්ගය ආදි කොට ඇති තිස්ස නාග වර්ගය දැක්වා එන වර්ග විසි එක තවත් කොටසකටත් තිස්ස නාග වර්ගයේ එන අවසාන කොටස වන මෙත්තොය වස්තුවත් කොටසකටත් බෙදා දැක්විය හැකි ය. මෙත්තොය වර්ගයේ කරුණු කිපයක් ම ඇතුළත් වී ඇති අතර ආරම්භයේ ම බුදුගූණ වැනුමකින් බුදුන්ගේ ශ්‍රී පාද පද්මයට නමස්කාර කොට තිබේ. එහි එන මුල්ම ගාරාව.

"සත්පුර්ජපසන්ථ වරණ සරණ ජනානම ....." (කූණවීමල හිමි, 1961: 01)

රසවාහිනියේ දක්නට ලැබේ. මේ අනුව පොත ලිඛිමට පාලි රසවාහිනිය ඇපුරු කර ඇති බව පැහැදිලි ය. සිරිපතුලට නමස්කාර කිරීමෙන් ගනුයා පවා දිගාසිරි ලබා ගත් ආකාරය දැක්වෙන ධර්ම කරාවක් ඇතුළත් කෙරේ. එය මැයිම් සහියේ සක්කපයැයැයු සූත්‍රයේ සඳහන් වන්නකි.

ඇමයට හා සංසයට කරනු ලබන නැමුදුමෙන් පසුව දන පුණුෂ්‍රියා පිළිබඳ ව සඳහන් කොට තිබේ. එහිදී දානයේ අනුහස් පෙන්වීම සඳහා අංකුර ඉන්දික දෙවිපුත් දෙදෙනාගේ පුරුව වරිත කරා විස්තර කර ඇත (සද්ධානිස්ස හිමි, 13: 14). ඒ සඳහා වස්තු ඩිජ කර ගත්තේ ජේවත්පුවේ අංකුර වස්තුව යි.

"යස්ස අත්ථාය ගව්‍යාම් ති ඉදා සත්ථා සාවත්තේය. විහරන්තො අංකුරපෙනා ආරඛන කළේයි, කාමමෙයැවත්ථ අංකුරෝ පෙනා න හොති, තස්ස පන වරිතං යස්මා පෙන සම්බන්ධං. ගතං තස්මා අංකුර ජේතවත්තුත් වුත්තං තත්තායං සංඛෙය කතා යෙ තෙ උත්තරමදුරායිපතිනො රැක්සේයු මහාසාගරස්ස පුත්තං උපසාගරං පරිවිත උත්තරාපලේ කංසහොගේ අසිතකුෂ්පනනග රෙ මහාකංසස්ස දිතුයා දෙවිගබ්‍යාය තුවිත්යං උපත්ත්තා අංත්‍රන දේවී වාසුදෙවා බලදෙවා වන්දදෙවා සුරියදෙවා..... ආදිනා

වින්පාරතො දෙසත්වා වතුසවිවකපාය දෙසනාය, කුට් ගණ්ඩි දෙසනාවසානේ අනෙකකේට්ටි පාණසහස්සාන. බම්මාහිසමයා අහොසිති." (වන්දුපෙශ්ති හිමි, (1917: 96-102)

සිල්වතුන්ට දානයේ ආනිසංස පෙන්වා දෙන අකරතුර දානයටත් වඩා බණ ඇසීම ආනිසංස ඇති බව දාශ්ටාන්ත ව (Example) දැක්වීමට අනේපිළු සිවාණන් සහ විශාකා මහ උපාසිකාවන් බණ අසා සේවාන් වූ අයුරු දැක්වු කෙටි විස්තරයට (සන්නස්ගල, 1954: 42) බම්පාද්විය කරාවේ සක්කපයැයැයුවත්පු අවුවාව ආගුර කොට ගෙන තිබේ.

මෙසේ සද්ධිරාමාලංකාර කතුවරයා බණ දෙසීමේ යෙදීමට හා බණ ඇසීමට ජනනාව පොළඹවාලීමටත් මහත් උත්සාහයක් ගෙන තිබේ. එහිදී බණ කීමේ සහ බණ ඇසීමේ උත්මිකම පෙන්වීමට අශේෂ රජ පුවත, දුම්ගැමුණු රජ පුවත මහාවංශයේ පස් වන හා දෙතිස් වන පරිවිශේද වස්තු කර ගෙන ඉදිරිපත් කොට තිබේ.

"තස්සාහිසෙකෙන සමං ආකාස හුම්යං තරා  
යාපනෙයාපනෙ ආණ තිවිවං පවිසනා අපු"

ඒ ධර්මායෝක මහ රජපුගේ අහිජේකය හා සමග ම ආකායයෙහි ද එස් ම පැතුවියෙහි ද යොදුනක් තන්හි ආදාව සත්තයෙන් පත්‍ර විය.

'අනොත්තොදකං තපො අවියානෙසුං දිනේ දිනේ  
දෙවා දෙවා ආකානෙහි සංවිහාගං ජනස්ස ව... (සුමංගල හිමි, 1965: 42)

ඒ ධර්මායෝක මහරජාණන්ට දෙවියේ අනොතත්ත විලෙනි පැන් කන් අවක් ද්වසක් පාසා ගෙනාවාපු ය. නර ග්‍රේෂ්ය වූ රජ තෙම එසින් ජනයාහට ද සංවිහාග කළේ ය. යනුවෙන් දැක්වේ.

'එකුනසතවිහාරා මහාරජේන කාරිතා  
එකුනවිසකොට්ටි විහාරෝ මරිවිවටිට්ව  
උත්තමලොහපාසාදා තිංසකොට්ටි කාරිතො

මහාපුද්‍රේ අන්ත්සාහි කාරිතා වතුවිසනි  
මහාපුද්‍රේ අන්ත්සාහි කාරිතා වතුවිසනි  
මහාපුද්‍රේ සෙසාහි කාරිතාහි පූඩුවූදිනා  
කොටසහස්සං අර්සන්ති මහා රාජා ති වාවයි. (පූමංගල හිමි, 1965: 354)

'මහරජු විසින් එකුත් සියයක් විහාරයෙකු කරවන ලද්දාහ. එයින් මිරසවැරිය එකුන්විසිකෙළකින් කොට නිමියේ ය. උතුම් වූ ලොහාපහය තිස් කෙළකින් කොට නිමවන ලදී මහරජාණෙනි, මහා වූද්ධී ඇති මබ විසින් මහ සැයෙහි ඇතුළත කරවන ලද, ගණන් තොකොට හැකි පූඩුස්සක් හැර සෙසු මහ සැ කරුමාන්තයේ කෙළ දහසක් ආගණනී යි වියේ ය.

දත් තොදී බණ තො අසා අවෝ ගත වූ පුද්ගලයන්ගේ ස්වභාවය පෙන්වීමට ජාතකටියකතාවේ ආගන්තුක සිටාණන්ගේ වත ද (සිලානන්ද හිමි, 1920: 43) බණ ඇසු මැඩියෙනු පවා දිව්‍ය පුතු ව උපන් හැරී පෙන්වීමට විමානවත්පු අවුවාවේ එන මණ්ඩික දිව්‍ය පුතු වය්තුව ද (සද්ධාතිස්ස හිමි, 1934: 16) කෙටියෙන් මෙහි දක්වා තිබේ.

මේ අතර සැරුයුත් තෙරුන් වහන්සේ බණ ඇයිමෙන් අග්‍ර ග්‍රාවක බේඛිය සිද්ධ කර ගත් බව ධම්මපද්ධිය කරාවේ අගසවි වත ද (රත්නසාර හිමි, 1922: 71) බණ ඇයිමේ උතුමිකම පෙරිගාරා අවියකථාවේ පටාවාර කරාවෙන් (සද්ධාතිස්ස හිමි, 1934: 17) ද ගෙන දක්වන ලදී. පාලි ධම්මපද්ධිය කරාවට අනුව දැක්වෙන්නේ,

"දේශනාවසානෙ පටාවාරා මහා පයිවියං පංසු පරිමාණෙ කිලෙස්ජාපෙන්වා සොතාපන්තිවලේ පතිවියහි. (රත්නසාර හිමි, 1919: 338)

තෘප්ත්‍යාවේ අදිනව සමර්ථනය කර පෙන්වීම සඳහා කාමත්ත්‍යා වසය පුරුෂයෙකුගේ කරාවත් වාවකළ කරාවත් අංත්ත්තරනිකායටියකථාවේ තිකතිපාතයෙන් ගෙන හැර දක්වා තිබේ. මේ තොරතුරුවලින් සද්ධරමාලංකාර කතුවරයා දැක්වූයේ පරිසමාජ්‍ය ධර්මය නිසා ගාසනය රෙකෙන බව සඳහන් තොරතුරු

මාලාවති. ඉන් පසු බැමිණියාසය සමයේ දි තුපිටක ධර්මය ආරක්ෂා කළ විස්තරයෙන් පාංශුකුලික, ධර්ම කරීක තෙරවරුන් පිළිබඳ කරාන්තරය් තුපිටක පොත් හා එහි අවුවා පිළිබඳ ව තොරතුරුන් අවියකථාව ඇසුරු කොට ගෙන එහි තොයෙකුන් තුන්වලින් ගන්නා ලද තොරතුරු ද ඇසුරින් පිළියෙල කොට තිබේ.

රිමසුගුහ වර්ගයෙහි ඇතුළත් කුඩා කතාන්තර තුනෙන් ලක්දිව හා තිය රුපු අකිරනි පණ්ඩිතයන් ලබා ධම්මපද්ධියෙහි මාස්මණ වර්ගයෙන් බණ හියැවු පුවතන් කළා ඉරු වෙහෙර ධම්මදින්න තෙරණුවන් තිස්ස මහ වෙහෙර වැඩි හිද අපණ්ණක පූතුයෙන් බණ වදාල පුවතන් ගෙන තිබෙන්නේ කුමන කානියෙන්දැ සි සොයා ගැනීමට අපහසු ය. එහෙත් එහි පැනෙන අතුල උපාසකයාගේ කරාවට වස්තු කර තිබෙන්නේ ධම්මපද්ධියකථාව බව පැහැදිලි ය. (රත්නසාර හිමි, 1922: 92)

තෙරුවන් නමස්කාර කිරීම, දත් දීම, බණ කීම හා බණ ඇයිම ආදි කුසල කර්මයන් දාජ්වාන්ත ව දැක්වීමට සද්ධරමාලංකාර කතුවරයා පළමු වන ධර්ම සංග්‍රහ වර්ගය සකස් කොට තිබෙන්නේ ඉහත දැක්වූ පෙළ අවුවා ඇසුරු කර ගෙන ය. මේ යටතේ ලේඛකයා බණ කීම විශිෂ්ට කාර්යයක් ලෙස හැරීමට උත්සාහ ගත් බව පමණක් තො ව බණ කීම සඳහා අනෙකුත් අය පොලඩ්වාලීමට ද උත්සුක වූ බව පැහැදිලි ය. බණ කීමේ දුෂ්කරතාව ද මේ යටතේ කතුවරයා විස්තර කොට තිබේ.

වූද්ධත්වය ලබා ගැනීම පිශිස අසංඛ්‍ය කළුප ලක්ෂයක් පෙරුම පිරිය යුතු බව දැක්වෙන තොරතුරු දේ වෙති නිදාන වර්ගයෙහි ඇතුළත් ය. මේ විස්තරයට සේද්ධාක නිදානය, යසේදරාපදානය යන කානි ඇසුරු කර ගෙන තිබේ. අනතුරුව බාහිර නිදාන කරාව ඉදිරිපත් කෙරේ. එහි පළමුව එන්නේ රහත් වූ එක් බ්ලේමරාජයෙකු පිළිබඳ තොරතුරු ය. එහි දී අප බේරි සතුන් මානුපෙළාක ධර්මය ආරක්ෂා කළ කාලයෙහි එතුමාගේ සිනෙහි මුදු බව ප්‍රාර්ථනා කරවූ කරා පුවතන් මේ අත්බැවින් වූත වූ බේරු සතුන් අනතුරු ව දිඹිදිව ගනුළා පනින් රජව සිය ඇතාගේ හැසිරීමෙන් රාගයේ ආදිනව අවබෝධ කොට ගෙන සසර කළකිරී තමාත් ලොවත් මුදවා ගනු පිශිස මුදු බව ප්‍රාර්ථනා කළ බව කියැවේ. ඉත් පසු බේරි සත්ත්වයන් දිඹිදිව මගය

රට දියුදිය නම්බිමුණෙකුට දාව මුත්ම කුමාර ව ඉඩි පසුව පිටවර සමග හිමාල වනයට ගොස්, තපස් රක ව්‍යාසු දේහුවකට දිවි පුදා දෙවිලොව උපන් ප්‍රවත්තකි. අනතුරුව දීපංකර බුදුන්ට නැගෙණියන් ව උපන් බව ද එහිදි ඇය නම්න මතු බුදු බව පාර්ථනා කර සක්‍රී ආත්මයෙන් වූත ව තුසී පුර දිව්‍ය රාජව උපන් බව ද විස්තර කර ඇත.

මහ තිදුන වර්ගයෙහි දැක් වූ විස්තරයෙහි බුහුමදේව බුදුන් ද්‍රව්‍ය බෝසතුන් අතිදේව තම රජ වී බුහුම සංකාල්පයෙහි රුවිකත්වය ඇති කොට අවසානයෙහි බුද්ධ බව පැනු අපුරු දැක්වේ. මෙහි අවසාන කොටසෙහි එන අතිදුරු තිදුනයෙහි සූචිසි විවරණ ලක් තැන් දක්වා එක් ලක්ෂ විසිපත්දාහක් පමණ බුදුවරයන්ගෙන් බුද්ධ වීමේ ප්‍රාරුථනාව මුදුන් පමණුවා ගත් අපුරු ද ඇතුළත් ය.

සදුධරමාලංකාරයේ දෙ වන නිදාන වර්ගයෙහි එන මේ සම්පූර්ණ විස්තරය ජනකාලමාලිප්ප කරනුයෙහි එන බව පි.න්. සන්නස්ගලගේ අදහස යි (සන්නස්ගල, 1959: 144). මෙය ලංකාවේ ඉතිහාස තොරතුරු ඇතැති තොට පාලියෙන් ලියවී ඇති කාච්චයි. සදුධරමාලංකාරයෙහි නිදාන වර්ගයේ එන කරුණු මේ පොතේ තොරතුරු හා සමාන බව ආචාරය ගොඩකුණුරුගේ ද අදහසයි. (*Godakumbura, 1955: 89*) තුන් වන අහිතිහාර වර්ගයෙහි දැක්වෙන්නේ පුරන ලද පාරමිතා ධර්ම ඇති බේස් සනුන් තණ්හාලාදී සූචිසි බුදුවරුන් වෙතින් ලත් විවරණ කරා ය. එහිදී බුද්ධවංසවිය කරාව ඇසුරු කර ගෙන තිබේ. මෙහි එක් එක් විවරණයෙහි අග යොදා ගෙන තිබෙන ගාරා ගෙන තිබෙන්නේ ගත් කතුවරුන්ගේ ගුරුන් කළ සූචිසි විවරණ නම් පාලි ප්‍රබන්ධයෙහි.

අනතුරු ව දැක්වෙන ධම්මසාන්චික නම සිව් වන පරිවිශේදයේ සිට සූචික වන තිස්ස නාග වර්ගය දක්වා ඇති වර්ග 21 ඇතුළත් කරා වස්තු 105න් පස් වන වර්ගයේ ආ පද්මාචි කරා වස්තුවන් සූචික වන වර්ගයෙහි අවසානයේ එන මෙත්තෙයා වස්තුවන් හැර අතිත් කරා 103 ම රසවාහිනීයේ එන කරාන්තර වේ. මෙහි එන පද්මාචි වස්තුව ගොඩකුමුර මහතාගේ අදහස අනුව අවදාන කළේ ලකාව ඇසුරෙන් සකස් කර ගත්තකි (Godakumbura, 1955: 89).

ලංක්ත තොරතුරු අනුව සඳුධරමාලංකාරය රවනා කිරීමට ආගුර කොට ගත් කෑති රාජියකි. ඒ කෑති අතර පාලි රසවාහිනිය

ශ්‍රී ලංකා හික්සු විශ්වවිද්‍යාලය

ප්‍රධාන වශයෙන් මූලාශ්‍රය කර ගෙන ඇත. පාලි රසවාහිනිය කළර කලේක ලියුවක් දැයි නිශ්චිතව සඳහන් කළ තො හැකි අතර එහි කතුවරයා හැරියට වේදේහ නම් හිමි කෙනෙකු බව නිකාය සංග්‍රහය පෙන්වා දෙයි. (නානායකකාර, (1988), 22 පිටු) සඳුවරමාලංකාරය උග්‍රීම සඳහා ප්‍රධාන වශයෙන් රසවාහිනිය ඉරු කොට ගැනීම සිදුවී තිබේ (පන්නස්ගල, 1959: 11-49).

රසවාහිනීයේ එන සම්පූර්ණ කරා ගනන 103ක් ඉන් 40ක් දැඩිව උපන් කරා ය. 63ක් ලංකාවේ නිපන් කරා වස්තු වෙයි. දැඩිව කපාන්තර, පොතේ මුල් කොටසයි ඉදිරිපත් කර ඇති අතර එක් වර්ගයකට කරා 10 බැහිත් ඇතුළත් වන සේ සකස් කොට ඇතේ. පොතේ අවසාන භාගයට ලංකා කරා ඇතුළත් වන අතර එක් වර්ගයකට කරා 10 බැහිත් වර්ග 06ක්ද, ඉතිරි කරා තහන එනම් මහල්ලක, පංචසන හික්බු සහ ද්‍රනකුවුම්බක යන කරා වෙන ම දැක්වේ. දැඩිව කරාවලින් රාජියක් බුද්ධ වරිතය සම්බන්ධ පුවත් ය. ලංකා කරා සියල්ල ම මහින්දාගමනයෙන් පසුව ඇති වූ සිදුවීම් වන නිසා රසවාහිනීය ලාංකේය තොරතුරු දැක්වෙන කානියකි. පාලි අව්‍යාවල එන කරා හැරුණු විට දැඩිව හා ලංකා කරා ඇතුළත් ප්‍රසිද්ධ ම කරා වස්තු සහිත පොත රසවාහිනීය ලෙස තම් කළ හැකි ය.

සහස්‍රවත්පුර්පකරණය මූලිමතින් ම රසවාහිනීයට සංඛ්‍යාව ප්‍රමාද කළ යුතු ප්‍රමාද ප්‍රතිඵල පිළිබඳව දක්වා ඇති තොරතුරු මෙයේ ය. මෙහි එන කරා ගණන 101ක්. මේ කරා සියල්ල ම වර්ග මෙයේ ය. මෙහි එන කරා ගණන 101ක්. මේ කරා 11ක් අඩංගු ය. මේ 10කට බෙදා තිබේ. එක් තොටසක පමණක් කරා 11ක් අඩංගු ය. මේ කරා 101ම රසවාහිනීයේ ද එයි. එහෙත් එහි ඇති විශේෂත්වය නම් කරා 101ම රසවාහිනීයේ ද එයි. එහෙත් එහි ඇති විශේෂත්වය නම් කරා 101ම රසවාහිනීයේ නොමැති බව වර්ගවලට බෙදීමේ දී සහස්‍රවත්පුර් තුමය රසවාහිනීයේ නොමැති බව වර්ගයෙන් දෙ පොතේ ම පළමු වන වර්ගයේ කරා නාමයි. උදාහරණ වශයෙන් දෙ පොතේ ම පළමු වන වර්ගයේ කරා නාමයි. සංග්‍රහය පහත සඳහන් පරිදි පෙන්වා දෙයි.

රසවාහිනී කුමය

01. ධම්මසොරෝධක වත්පු
  02. මිගලුදදකස්ස වත්පු
  03. නින්නන් ජනාන් වත්පු

සහස්‍රවත්පූ කුමය

01. ධම්මසොන්ඩක වත්පු
  02. මිගපෝතක වත්පු
  03. ධම්මසුතලපාසිකාය වත්පු

- |                             |                            |
|-----------------------------|----------------------------|
| 04. බුද්ධිනියා වන්පු        | 04. මිග බුද්ධකස්ස වන්පු    |
| 05. අහිගුණේකස්ස වන්පු       | 05. භූජගවිනාසිත වන්පු      |
| 06. සරණපෙරස්ස වන්පු         | 06. ආවාතො නීහට වන්පු       |
| 07. වෙස්සාමිත්තාය වන්පු     | 07. බුද්ධිනියා වන්පු       |
| 08. මහාමන්ධානු වන්පු        | 08. මහා අහයපෙර වන්පු       |
| 09. බුද්ධම්මවාණ්ඩකස්ස වන්පු | 09. මිච්ච දිටියිකස්ස වන්පු |
| 10. රුපදෙවියා වන්පු         | 10. සරණපෙරස්ස වන්පු        |

මේ කථා දහය සසඳන විට රසවාහිනියේ තිබෙන අංක 1,2,4,6 දරන කථා වස්තු සහස්සවන්පුප්පකරණයේ දැක්වෙන්නේ අංක 1,4,7,10 යටතේ ය. අනෙක් ඒවා සමාන වන්නේ නැතු.

මෙහි දක්නට ලැබෙන තවත් වියේපත්වයක් වන්නේ රසවාහිනියේ මෙන් සහස්සවන්පුප්පකරණයේ ජම්බුද්ධීප කථාවලින් ලංකා කථා වෙන් කොට ගොමැනී බව යි. මේ නිසා දේ රටේ කථාවලින් මිශ්‍ර ව සහස්සවන්පුප්පකරණයේ කථා ගොඩ නැගී තිබේ. සද්ධරමාලංකාරය බෙහෙවින් ගුරු කොට ගෙන තිබෙන්නේ පාලි රසවාහිනියේ එන කථා කිහිපයක් හැර ඉතිරි සියලුල ම වස්තු බිජ කොට ගෙන ය. මේ කානි දෙකක් ම කථා වස්තු එක හා සමාන ස්වරුපයෙන් පුක්ත වූවත් කිහිප තැනෙක පමණක් කථා හඳුන්වාදීමේ දී කිසියම් වෙනසක් දැකිය හැකි ය.

#### රසවාහිනියේ කථාවල නාම

- |                              |                           |
|------------------------------|---------------------------|
| 01. බුද්ධවම්මවාණ්ඩකස්ස වන්පු | සද්ධරමාලංකාරයේ කථාවන නාමය |
| 02. සද්ධෙජාකස්ස වන්පු        | 01. බුද්ධවම්ම වස්තුව      |
| 03. කපණස්ස වන්පු             | 02. සද්ධෙජ වස්තුව         |
| 05. අරියගාලනිස්ස වන්පු       | 04. සෝම බුජමණ වස්තුව      |
| 06. දෙවපුන්තස්ස වන්පු        | 05. රහල් වස්තුව           |
|                              | 06. රුක්ඛ දේවතා වස්තුව    |

උක්ත කථා වස්තුවලින් අරියගාල තිස්ස වස්තුව සද්ධරමාලංකාරයේ එන අයුරින් රහල් වස්තුව වෙයි. මේ කථාව රසවාහිනියේ හා සද්ධරමාලංකාරයේ දැක්වෙන ආකාරය මෙසේ ය.

'සො කිර අතිනේ රාහණ ජනපදද ජගාමද්වාරේ අක්කුතරස්ම්. කුලගෙහ නිවිධත්තින්වා වයලුන්තො අහොයි. සො කිරෙකදා ජගාම බේදියාගණ් ගත්ත්වා බේදියුව හික්මුසංසකුව වන්දින්වා තතො පටියාය නිවිවමෙව බේදියාගණ් වාළුකං ඔකිරන්තො, මාලකේ මත්තිකා කම්ම කරාන්තො පුප්ප් පුරං කරාන්තො බේදිං. ගත්තිපානියේන සියුවන්තො ගත්තිපක්ෂවාගුලිකං කරාන්තො, දානා. දදන්තො බහුනි පුණුදුකම්මානි උපවිත්ත්වා තතො වූතො තස්මීයෙව රෝහණෙ මහාගාමේ මංගලවීමියා මහධාදෙවං නාම ඉස්සරං පැවිවි, තස්ස හරියාය කුවිල්මහි පරිසන්ධී. ගණ්නි' (ගුණරත්න, 1983: 35)

'යටගිය ද්වස රහල් තිස්ස නම් උපාසක තෙම රුහුණු ජනපදයෙහි සගම්දාර එක්තරා කුලගෙයක ඉපිද වැඩි විය පැමිණ වසනුයේ ද්වසක සගම්දාර විහාරයට ගොස බේදින් වහන්සේට ද පහන් සිතින් සංසයා වහන්සේට ද පහන් සිතින් පසග පිහිටුවා වැද එතැන් පටන් ද්වසින් ද්වස වඩ වඩා තුණුරුවන් කෙරෙහි පැහැද නිරන්තරයෙන් විහාරයට එළඹ, මහබෝ මළවෙහි වැළි ගෙනවුත් ලිමින් රු නගා මළව හමදුමින් සුවද මල් ගෙනවුත් සුවද පැන් වඩමින් සුවද පසගුල් දෙමින් හික්පූ සංසයා වහන්සේට ද සිවිපසයෙන් උපස්ථාන කෙරෙමින් මෙසේ කුගල සම්භාරයක් රස් කොට එයින් මිය එම රුහුණු ජනපදයෙහි මාගම, රාජාමංගල, වීරියෙහි මහා ධනදෙව නම් වූ අමාත්‍යා හට පුන් ව උපන්නේ ය.' (සද්ධාතිස්ස හිමි, 1934: 594).

රසවාහිනියේ පාලි පාඨයෙහි 'වන්දින්වා' යන්නට සද්ධරමාලංකාරයේ 'පසග පිහිටුවා වැද යි' යොදා ඇත. 'මත්තිකා කම්ම කරාන්තො' යන්න සිංහලයට උවිත අයුරින් 'රු නගා මළව හමදුමින්' සි පරිවර්තනය කොට තිබේ. 'දානා දදන්තො' යන්න 'සිවිපසයෙන් උපස්ථාන කෙරෙමින්' සි සිංහලයට පෙරලා ගෙන

තිබේ. 'මංගලවිටියා' යන්න 'රාජ්‍යගල විටිය' ලෙස ද දක්වා ඇත. මෙසේ පදයක් පදයක් පාසා අර්ථ දෙන අතර මෙරට ජනතාවට කරුණු තෙරුම ගැනීමට ඉඩ ලැබෙන පරිදි මේ පරිවර්තනය කොට තිබෙන්නේ සමකාලීන හාජා ව්‍යවහාරය සැලකිල්ලට ගෙන ය.

රසවාහිනියේ සහ සද්ධරමාලංකාරයෙහි විශාල පරතරයක් පිළිබඳ වන කථා අතර,

7 වන වර්ගයේ	- 4 වන	- පාදුපියිකා වස්තුව
8 වන වර්ගයේ	- 2 වන	- ව්‍යාසු වස්තුව
10 වන වර්ගයේ	- 3 වන	- රුප දේශී වස්තුව
10 වන වර්ගයේ	- 5 වන	- ඉන්දුගුප්ත වස්තුව
11 වන වර්ගයේ	- 1 වන	- තෙහාසික වස්තුව
12 වන වර්ගයේ	- 2 වන	- සද්ධා සුමනා වස්තුව
13 වන වර්ගයේ	- 3 වන	- නාග වස්තුව
14. වන වර්ගයේ	- 4 වන	- සුරතිමල වස්තුව

යන මෙවා දක්නට ලැබේ. රසවාහිනියෙහි ඇතුළත් වන අපාණකොට්ටීම් සංසස්ස - සරණු නො ගතා යදී තෙන සවෙච්‍න යා ධාතු දස්සේස්තු පරිහාරිය.

ඡද්දන්තකාල මුහිනො දායා ජරංසි රෝතා තෙන සවෙච්‍න යා ධාතු නිව්‍යාරේතු ජරංසියා

නිමිත්තෙ වතුරෝ දිස්වා නික්බනෙතා අහිනික්ම. තෙන සවෙච්‍න යා ධාතු දස්සේතු පරිහාරිය.

බම්මවක්කං පවතෙනයි ජ්‍යෙනා සිපතනෙ තදා තෙන සවෙච්‍න යා ධාතු දස්සේ පරිහාරිය. (ක්‍රිජ්‍යාණවීමල නිමි, 1961: 51)

යන ගාලා සද්ධරමාලංකාරයෙහි 'පාදුපියිකා වස්තුවෙහි' ඇතුළත් නො වේ. මෙයින් පැහැදිලි වන්නේ රසවාහිනියේ ඇතුළත් ඇතැමි

විස්තර නො සලකා හරිමින් සද්ධරමාලංකාරයේ කථා ගොඩ නාවා ඇති අතර සද්ධරමාලංකාරයේ නොමැති සමහර විස්තර සහිත කථා වස්තු ගොඩ නැගීමේ දී රසවාහිනියට වඩා සවිස්තරයාත්මක ව දැක්වීමට ධර්මතින්ති හිමියන් උත්සාහ ගෙන ඇති බව යි.

'ව්‍යාසු වස්තුවෙහි' ඇතුළත් "අම්තනම්පිව සොදිනා" යන 13 වන තේදේයේ එන ගාලාවත්, ඒ අනුව ලියු විස්තරයන් සද්ධරමාලංකාරයෙහි ඇතුළත් වූව ද පාලි රසවාහිනියෙහි දක්නට නැති.

'ව්‍යාසු වස්තුවෙහි නීති ගාස්තු ගාලාව තමන්ට කි දෙයක් මෙන් සිතා ඒ අසන් පුරුෂයා කෙරෙහි උපන්නා වූ තෙශ්ඨය සන්හිදුවා මාගේ මිතු වූ ගිරවාණන්ගේ තම කියා ආවා වූ මේහට කිසියම් දෝහයක් කිරීම මා වැන්නවුන්ට යුක්ත නොවෙයි. ඒකාන්තයෙන් ම සන්පුරුෂ ධර්මයකුන් නොවන්නේ ය. යි සිතා එබදු අපරාධ කළා වූ අසන් පුරුෂයා කෙරෙහි මෙත් සිත් පතුරුවා මහුම අස්වසා යහළතෙහි නො බව සැපසේ යැවුහ. අහෝ අසන්පුරුෂයන් හා එක්වීම නම් මෙ ලොව පර ලොව දෙකින් ම සන්වයන්ට සැප එළවන්නේ මැයි එසේ හෙයින් පින්වත් සන්වයෙනි, තෙපි හැම එපරිද්දෙන් ම උපය සාධාරණ වූ කාරණා දන්නා වූ යහපත් අදහස් ඇති සන්පුරුෂයන් හා එක්ව කරුණාවෙන් වඩා ලද අදහස් ඇති ආන්මාර්ප පරාර්ථ සාදක වූ සන්පුරුෂයන් හා සමග කරන ලදා වූ මිතු ..... කියන ලද මැයි' (සද්ධාතිස්ස නිමි, 1934: 252-253) යනුවෙනි.

රසවාහිනි කතුවරයාට වඩා සද්ධරමාලංකාර කතුවර හිමියේ සමාජ ප්‍රගතිය, පුද්ගල අහිවද්ධිය, ඔවුනාවුන් කෙරෙහි පැවතිය යුතු අන්දම ආදි කරුණු තහවුරු කරන්නට යම් වූයමක් ගත් බව පෙනේ. එහිදී යොදා ගත් හාජාව ද සපාණිකත්වයෙන් යුක්ත ය. සංවාදයිලි බස්වහරක් අනුගමනය කරමින් කථා රසය ද වර්ධනය කර තිබෙන්නේ පොදු ජන රුවීකත්වය ඇති වන පරිද්දෙනි.

සද්ධරමාලංකාරයේ 'රුපදේවී වස්තුවෙහි' ආරම්භයේ දැක්වෙන කොටස රසවාහිනියෙහි ඇතුළත් නො වේ. මූලාශ්‍රයට වඩා

විස්තරාත්මකව කරා දැක්වීමට කතුහිමියන් තුළ තිබූ අනිප්‍රාය පිළිබඳ වන්නකි.

'යටහිය ද්‍රව්‍ය මේ මහා හඳුකල්පයට එකානුවත කළුපයෙහි අතිනානෙක කළුප කේටවී ගනසහසුන්තරයෙහි පුරිනාමින පාරමිතා බල ප්‍රතිලිඛිද විශුද මුද්‍රණවයෙන් ම සිදිනා ලද රාග වේං මෝහ මද මාන මාත්සයාදී වූ සකල ක්ලේජබන්ධන ඇති ව ස්වර්ථමත්සී පාතාල සංඛ්‍යාත හවනතුයට අසභාය නෙතුයක් හා සමාන මහා...' (සද්ධාතිස්ස හිමි, 1934: 294)

යනුවෙන් ගෙදාරුව මාධ්‍යරය ගුණය වර්ධනය කිරීමට හැකි වන අපුරුන් සංස්කෘත මිශ්‍ර හාවිතයක් දක්නට ලැබේ. ඒ තුළින් සංස්කෘතික අලංකාර සංකල්පයට නැඹුරු වෙමින් වර්ණන අවස්ථා හාවිත කොට තිබේ.

සද්ධාතිස්ස අත්‍යුත්‍යුත් වස්තුවෙහි' 24 වන ජේදයේ පටන් 30 වන ජේදය දක්වා ඇති විස්තරය (සද්ධාතිස්ස හිමි, 1934: 315-318) රසවාහිනියේ ඇතුළත් නො වේ. එසේ ම රසවාහිනියේ 'සද්ධාසුමනාය වස්තුවෙහි' ඇතුළත් පහත සඳහන් ගාරා සද්ධාතිස්ස කරාවෙහි ඇතුළත් නො වේ.

'මුද්‍රකං වා මහන්තං වා ඉටධානිටයිං ක්‍රියාවිධිං'

'මාතාපිකාද්‍රිව්‍යදිනාං අනුක්‍රේද්‍යය ව කාරයේ'

'ලගන්තන නා පි වේ රැෂ්පං නිවිෂාය ජනකේ ජනේ'

'අනනුක්‍රේද්‍යාය මුද්‍රයෙහි කතං යා අඩභුතං පි ව'

'අනද්ධතා අවපලා නිපකා සංව්‍යතින්දියෝ' (ක්‍රාණවිමල හිමි, 1961: 49-50) යනාදිය සි. එහෙත් සද්ධාතිස්ස කරාවලට අනුරුප කොටසක් නො දැක්වෙන අතර ඒවාට විස්තර දැක්වේ.

'අහෝ? බෙදයක් ඇසුව මැනවි. නො කිකරුව සින් සේ ඒ ඒ තැන ඇවිදිනාවුන්ට මේ පරිදේන් ම පිරිහිම වන්නේ ය. ඒ එසේ මැයි කුඩා වූ හෝ මහන් වූ හෝ ඉංග්‍රීසිං වූ යමිකිසි කාරියක්..... ප්‍රයාග ලැබ සවි ප්‍රකාරයෙන් ම මහන් වූ අනිවාද්‍යියට පැමිණෙන්නාහු ම ය. (සද්ධාතිස්ස හිමි, 1934: 402)

එසේ ම රසවාහිනියෙහි 'නාගාය වස්තුවට' වඩා සද්ධාතිස්ස කාරය වස්තුවෙහි විස්තර අධිංගු ය. 'සුරනිමල වස්තුවෙහි' වෙනස්කම් අතර රසවාහිනි කරාවේ ගාරා පන්තියක් අධිංගු ය. එහෙත් සද්ධාතිස්ස මෙ ගාරා නොමැති. ඒ වෙනුවට,

ගිහිනමුපකරෝන්තානං - නිවිවාමාම්සදානතෙ කරාව ධම්මදානෙන - තෙසං පව්‍යුපකාරකං යන ගාරාවට විස්තරයකුත් අනතුරුව පිපිළිකානං පුසේදුරා හි - බිලා එකා විනිශ්චතා කින්නු සො නාතිරිවිවෙයා - මත්තසො ජම්බුදීපකේ යන ගාරාව පැහැදිලි කරමින් විස්තරයකුත් දැක්වේ. එසේ ම පාණාතිපාතං ව අදින්නාදානං.

පරස්ස දාරුපැහැමං මුසා ව,

ම්ප්රස්ස පානම්පි ව සෙස පාපං.

ඉතා පරං නො න කරාව සඩබං සි

යන ගාරාවන් රට විස්තරයකුත් දැක්වේ.

වෙතියපබන්තාසන්තේ.....

සමුද්‍රපාර බණ්ඩානි..... (සද්ධාතිස්ස හිමි, 1934: 498-499)

යනාදී ගාරාවලට වෙන වෙනම විස්තර සද්ධාතිස්ස කතුවරයා රිසින් ඉදිරිපත් කෙරිණි.

එසින් පැහැදිලි වන්නේ රසවාහිනියේ ඇතුළත් ඇතැම් පාලි ගාරා ඉවත් කොට ඒ වෙනුවට ධම්මකින්ති හිමියන් විසින් ම නිරමාණය කරන ලද ගාරා ඇතුළත් කරමින් ස්වකිය කාව්‍ය කුසලතා හැකියාවන් එසින් පාලි කතාවට වඩා සවිස්සතරාත්මක ව විස්තර දැක්වීමටත් ඇති වූ අහිරුවිය නිසා විය හැකි ය.

රසවාහිනියේ හා සද්ධාතිස්ස කරා පිපිළිවෙළ ද වෙනස් ය. රසවාහිනියෙහි සමහර තැනෙක මුලින් සඳහන් කරාව මෙහි දැක්වෙන්නේ අග කොටසේ ය. අග ආ සමහර කතා සද්ධාතිස්ස කරා මුල ඇතුළත් ය.

රසවාහිනියෙහි 3 වන වර්ගයේ දේ වැනි ව ආ 'මිව්‍යාදිවධීක වස්තුව' සඳුධරමාලංකාරයෙහි 7 වන 'යක්බවස්සුවිත වර්ගයෙහි' දෙවනුව එයි. 'නමෝ මුද්ධාය' යන්නෙහි අනුසස් මේ මගින් දැක් වේ. රසවාහිනියේ නමෝ මුද්ධාය යන්නෙහි අනුසස් කියුවෙන කරාව පළමු වන වර්ගයේ පස් වැනි ව එන 'අහිකුණ්ධීක වස්තුවෙහි' ඇතුළත් වේ. එහෙත් ඒ වස්තුව සඳුධරමාලංකාරයෙහි 7 වන වර්ගයෙහි 'යක්බවස්සුවිත වර්ගයෙහි' මිට්‍යාදාශ්‍රීක වස්තුවට' අනතුරු ව දක්වා ඇත. මේ නයින් බලන විට සඳුධරමාලංකාරයෙහි කරා පිළිවෙළ වර්ග කර ඇත්තේ සමාන අදහස් ඇති එනම් දන්දීමේ විපාක ගැන කියුවෙන කරා, බණ ඇයිමේ විපාක, පාලකයින් පිළිබඳ තොරතුරු දැක්වෙන කරා, බණ කිමේ ආනිස්ස ඉදිරිපත් කෙරෙන කරා වගයෙනි.

රසවාහිනියේ බොහෝ කරා සඳුධරමාලංකාරයට සමාන ව තිබේන් පෙනී යන්නේ ප්‍රධාන වගයෙන් රසවාහිනිය ආගුර කර ගෙන සඳුධරමාලංකාරය සම්පාදනය කොට ඇති බව යි. පාලි රසවාහිනියෙහි 'ගාමදාරකා වස්තුවේ' ඇතුළත් 'තස්සා සඳුධා බලමාග මීම මහාප්‍රයිං හින්දිත්වා මණ්ඩල්ස් මහත්තා උතුකුවූවාල උත්‍යාය පායියය. පන්ත්‍රීත්ත්වා පවත්' (ගුණරත්න, 1983: 745) යන පාලි පායියෙහි 'මණ්ඩල්ස්' යන පදන සඳුධරමාලංකාර කතුවරයා 'ස්ථිරකමාණිකයක් මෙන්' උපමාව වඩා විස්තර ව දක්වයි.

'එකල්පි උන්ගේ ගුද්ධා බලයෙන් මහ පොලොව බිඳ ගෙන ස්ථිරකමාණිකයක් මෙන් මහත් දිය මුහුලක් උච්ච තැගී වට පැතිර වතුර ගෙන දිවන්නට වන' (සඳුධාතිස්ස හිමි, 1934: 314)

මෙහි දී දේශනා ගුන්ප්‍රවල අනුගමනය කළ මිශ්‍ර සිංහල බස යෙදු ආලංකාරික ප්‍රකාශයන්ට තැකම් කියන බසක් අනුගමනය කිරීමට සඳුධරමාලංකාර කතු තිමියන් ද යොමු වූ බව පෙනේ.

'සක්වල ගල මැඩගෙන අකනිටා බඩලෝ පැනැ ගෙනැ'

මහ පොලොව ඉක්මවා ගෙනැ දිවන සවණක් ගන මුදුරසින්....' (සේරත හිමි, 1996: 78) යනාදී වගයෙන් බුන්සරණේ නාලාගිරි දමන කරාවෙහි ඇතුළත් යොම් සිහි ගන්වන සුළු ය. ගාමදාරකා වස්තුව යටතේ දිය පිපාසින හිසුවට පිපාසය සංසිද්ධීමට දුන් පැන්වල

අනුහාවයෙන් ඇය දිව්‍ය ලෝකයෙහි උපත ලදී ය. ඇය ලබා ගත් දිව ඉපුරු විස්තරයාත්මක ව ඉදිරිපත් කරමින් පාලි ගුන්ප්‍ර කතුවරයා

'තත්ත්ර සා නානාතරුස්ස් මගින් උදානයේ විභ්ජිත පක්ෂව වණ පදුමසක්ෂුතන්න. මධුරොදක සම්පූණ්ණ ජලාලය සමාකුල. තෙකවිතරහස්ස සම්පාදන හෙරිය තුරිය නාද සමාකුල. නවවත්තාතනන්ත දෙවනාටිකාතිණ්ණ. ද්වදාස යොර්නිකං දෙවම්මාන. නිබ්බත්ති' (ගුණරත්න, 1983: 148)

සඳුධරමාලංකාරයේ ඒ අවස්ථාව දැක්වෙන්නේ මෙයේ ය.

'එකල දිව්‍ය ලෝකයෙහි උන්ගේ කුගලානුහාවයෙන් නානාප්‍රකාර පැලුපල්ලව කුසුමයෙන් සුදුක වූ දිව්‍ය වාශ්‍ය පන්තියක් ප්‍රතිමගින් එහි උදාන මාලාවෙන් විභ්ජිත ව පස් පිපුමෙන් සැදී මිහිරි ජලය පිරි සිටිනා පොකුණු පතැඳේ ආදියෙන් සැරහි තොයෙක් දහස් ගණන් දෙවගනන් විසින් පිමින උකල උ තේරි නාදයෙන් එකකොළාහාලව තටන ගී කියන තොයෙක් සිය ගණන් දිව්‍යනාටිකාවන් විසින් ආක්රීණ වූ දොලොස් යොදුන් දිව්‍යව්මානයෙන් පහළ විය' (සඳුධාතිස්ස හිමි, 1934: 616)

පාලි පායිය හා සඳුධරමාලංකාරයේ ඇතුළත් පායිය සසදන කළේහි 'කියන' යන අදහස පාලි පායියේ සඳහන් නො වේ. අනෙක් සියල්ල පදානුගත පරිවර්තනයකි. පාලි සාහිත්‍යයෙන් පවත්නා රිතියට හානියක් නො වන අයුරින් සිංහල රිතියට ගැළපෙන පරිද්ධෙන් ගොඩ නාවා තිබේ. එසේ ම,

'තස්ස පුක්කුප්පකාසනත්පා. දිඛ්බොදක පරිපූණ්ණ. එකං සුවණ්ණ සට් තත්පෙව නිබ්බත්ති'

(ගුණරත්න, 1983: 146) යන පාලි පායියට අනුකුලව බම්මකින්ති හිමියෙය් සඳුධරමාලංකාරයේ දී ඉදිරිපත් කොට තිබෙන්නේ

'උන්ගේ පුරුව කුගලය ප්‍රකාශ කරනු පිණිස දිව්‍යමය සුවදී ජලයෙන් පිරුණා වූ ස්වණ්ණසටයෙක් ද එහි ම පහළ විය. (සඳුධාතිස්ස හිමි, 1934: 616) යනුවෙති.

ල් අනුව ඇතැම් තැන්වල පදයක් පදයක් පාසා අර්ථ දැක්වීම සද්ධරමාලංකාර කතුවරයා විසින් සිදු කළ බව විද්‍යමාන වේ. උත්ත පාලි පායය හා සිංහල පායය ගත් කළ 'නානාතරුසෑන්චිත උද්‍යානක්ෂේව' සිංහලයට පෙරලා ගෙන තිබෙන්නේ 'නානාප්‍රකාර ප්‍රාප්‍රලේලවකුපුමයෙන් සුළු වූ දිව්‍ය වෘෂ්පන්තින් ප්‍රතිමණ්ඩිත වූ උද්‍යානමාලාවෙන්' යනුවෙනි. පාලි පායය සඳහා දිරිස රවනා ගෙලිය අනුගමනය කොට ඇති අතර 'පක්ෂේව වනෙන පදමසක්ෂේත්ත්නා මධුරෝදක, සම්පූණ්ණ ජලාලය සමාකුල්' සිංහල පායය ද එසේ ම දිරිස රවනා ගෙලිය ඇපුරින් ගොඩනගා ගෙන තිබේ. විහුමිත පස් පියුමෙන් සැදී මිහිර ජලය පිරි සිටිනා පොකුණු පතැයේ ආදියෙන් සැරහි යනුවෙනි.

පාලි වචන වෙනුවට සංස්කෘත වචන යෙදී ම සද්ධරමාලංකාර පායයෙහි දැක්වේ. 'නෙකවිෂරසනස්ස සම්පවාදිත හෙරිය තුරය නාද සමාකුල්' යන වචන පෙරලා ගෙන ඇත්තේ සද්ධරමාලංකාර පායයෙහි 'නොයෙක් දහස් ගණන් දෙවගනන් විසින් ගසන පිණිනාලද හෙරිතුයෙන් එකකොළාහල ව' යනුවෙනි.

පාලි පායය ඒ අපුරින් ම සිදු කිරීම 'නවවත්තානන්ත දෙවනාටිකාකිණ්ණං ද්විදාස යොජනිකං දෙවවිමානං නිබෙත්ත' නටන ගි කියන නොයෙක් සිය ගණන් දිව්‍යනාටිකාවන් විසින් ආකිරණ වූ දෙළඹාස් යොඳුන් දිව්‍යවිමානයෙක් පහළ විය. විද්‍යාවකුවරපි මුත්සරණේ දී සංස්කෘත අලංකාර සංකල්පයට සම්ප වෙමින් ගොඩ නැං වූ මිශ්‍ර සිංහල බස් වහර පශ්චාත් කාලීන ගද්‍ය රවකයන්ට ද බලපෑ බව මෙහින් අනාවරණය වේ. එහෙත් බම්ම කිත්ති කිමියේ ඇතැම් කාලීන සිංහලයට පරිවර්තනය කිරීමේ දී මූලාශ්‍රයට වඩා විස්තරාත්මක ව දැක්වීමට යොමු වූ බව පෙනේ. 'අහිකුණ්ධීක වස්තුවේ' එන

'තං දිස්වා අහිකුණ්ධීකා වේගෙන ගන්ත්වා නාගරාත්. ගණනීතු මහත්ත්ව පරිඵ' (ක්‍රාණවීමල හිමි, 1961: 14)

මෙ පාලි පායය ඇපුරට ගත් සද්ධරමාලංකාර කතුවරයා නාගරාතා තුළුසට ඇතුළු වූ අපුරු දැක්වූයේ,

'එකල තං කරඩුවක රිදී සවඩියක් බහාලන්නා සේ තුළුසට වදින්නා වූ නා රජු දැක අහිකුණ්ධීක තෙම ඉතා සමාධිව වහා

දිව ගෙන ගොස්, ඔහු අල්වනු පිණිස මත්තුයක් ජප කළේය. (සදාතිස්ස හිමි, 1934: 615)

යනුවෙන් විසිනුරු උපමා ප්‍රයෝගනයට ගෙන කරා රසය උදින්පාය වන අයුරින් ගොඩ නැගුවේ නිර්මාණ කොළඹ පිළිබිතු වන පරිදීදෙනි. රසවාහිනී කානියෙහි පුද්ධා සුමනා වස්තුවෙහි ආරම්භයේ අනුරාධපුර නගරය පිළිබඳ විස්තරයක් නො දැක්වේ. පාලි කතුවරයාට වඩා සද්ධරමාලංකාර කතුවරයා කරාව විස්තරාත්මකව දක්වා තිබේ. ග්‍රන්ථ දෙකහි ඇතුළත් කරා වස්තු සසදන කළ 'පසන්නා' යන වචනයට මහත් වූ පුද්ධා ඇත්ති ය. තුනුරුවින් කෙරෙහි අති ප්‍රසන්න ය. යනුවෙන් සද්ධරමාලංකාරයේ විස්තර කොට තිබේ. 'පරිවසන්' යන පාලි පදයට කුළු ක්‍රියාවෙහි ම යෙදී වාසය කරන්නි ය. යන්නෙන් දැක්වේ. 'සද්ධායුමනාති නාමං අහොසි' යන පදයට පුද්ධා සුමනා යයි නම් තුළුහ. එසේ ම 'තං සේන සද්ධියා මින්තසන්ව්ච් කත්වා තස්ම් පරිබේද විත්තා අහොසි' යන පාලි පාය සිංහලයට පෙරලා ගෙන තිබෙන්නේ

'මහු සද්ධා සුමනාවේ රාගයෙන් රත් ව මෝහයෙන් මූඩ් ව මතු වන දුක් සැප නො සලකා පෙර පුරුදු ගෙහිල් පුරුෂයෙකු දුටුවා සේ හය ලේඛා නැති ව සම්පයට එලු ඒ පුරුෂයා හා සමග මෙයුන සංවාසයෙන් විශ්වාසී ව ඕහැම ම පිළිබඳ වූහ. අනේ ගැහැණුන්ගේ නැගුණ විශේෂයක් බැලුව මැනව් (සදාතිස්ස හිමි, 1934: 401).

මෙහිදී සුමනාවන්ගේ ක්‍රියා කළාපය විස්තර කරන්නේ වරිතය පිළිබඳ පාලි කතුවරයාට වඩා අවබෝධයාති. පුරුෂයා කෙරෙහි රාගයෙන් ඇලි ගොස් තිබෙන බවත් සැප හේ දුක් නො සැලකු බවත් තමන් හදිසියේ දුටු පුරුෂයා සුපුරුදු සැමියෙකු මෙන් කිසිදු හයක් සැකක් නොමැති ව මහු සමග සංවාසයෙහි යොගුණු අපුරුන් එමෙන් ම පුරුෂයා දුටු මොහානේ ම හැඟීම් ඇවිස්සී ගිය ආකාරයන් සද්ධරමාලංකාර කතුවරයා විස්තර කොට තිබෙන්නේ අපුරුවත්වයෙන් යුත්ත ය. මෙහිදී කාන්තාව පිළිබඳ සාම්ප්‍රදායික දාශ්වීය එනම් "ඉඩික් ලත් විට වරදෙහි බැඳෙන සුළුය" සුමනාගෙන් වරිතයෙන් නිරුපණය කොට තිබේ.

එහි දී ව්‍යවහාර බස ද සාමාන්‍ය සරල සිංහල බස් වහරට වඩ ව්‍යක්ත මිගු භාෂාවට සම්පූර්ණ වෙමින් සරල සිලිටි ලිජිල් වාග් ප්‍රයෝගවලින් සමන්විතව ගොඩ නගා ගෙන තිබේමෙන් ගද්‍යය කුමයෙන් සාමාන්‍ය ව්‍යවහාරයට සම්පූර්ණ වන ස්වරුපයක් ද දක්නට ලැබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආනන්ද කුලසුරිය බමුණු දාෂ්ටීය අනුව යමින් සුමත්‍යාගේ වරිතය උපහාසයට ලක් කොට තිබේ ද කුඩා පෙනේ.

'පොදු දනන් හට පහසුවෙන් කියවා රස විදිය හැකි නැතහොත් කියවනු ඇසිමෙන් ආස්ට්‍රායක් ලැබිය හැකි බස් වහරක් බොහෝ යුරට දක්නට ලැබේ. පාලියෙන් රවිත කරා වස්තු සිංහල රිතියට අනුරුප ව පැවති ජනකාන්ත ධර්ම දේශනා රිතිය යළි වර්ණවන් කිරීමේ ගොරවය අප ගත්තරු හිමිම අයන් වේ. (කුලසුරිය, 1967: 364)

මේ නයින් සලකන කළ සද්ධරමාලංකාර කතුවරයා පොදු ජනයාට වැඩහෙන අපුරීන් කථාන්තර ගොඩ නගා ගැනීමට උත්සාහ ගැනීම, ග්‍රාවකයාගේ අවධානය යොමු වන පරිදීදෙන් රවනා ගෙලිය සකස් කර ගැනීම, පාලි අදහසට වඩා විස්තරාත්මක ව කරා ගොඩනැගීමේ ගෙලිය ආදි ලක්ෂණ අනුගමනය කොට තිබේ. එයින් කතුවරයා අරමුණු කොට ගත්තේ කළගුණ සැලකීම, සත්පුරුෂ සේවනය, දන් දීම, බණ ඇසිම, සිල් රැකිම යනාදි ගුණ දනම් පිරීමේ අයය පොදු ජනයා තුළ වඩා වර්ධනය කිරීම ය.

**සමාලෝචනය හා නිගමනය.**

රසවාහිනියේ කරාවලට වඩා සද්ධරමාලංකාරයේ කරා සවිස්තරාත්මක වද ඇතැම් අවස්ථාවල වර්ණනාත්මකව ද යොදා ගෙන තිබේමෙන් පෙනී යන්නේ සද්ධරමාලංකාරයට බෙහෙවින් මූලාශ්‍ය කර ගෙන ඇත්තේ රසවාහිනිය බව යි. එහෙත් රසවාහිනිය හැරුණු කොට මැදුම් සරියේ සක්කපස්සු සුතුය, පෙනවන්ප්‍රේවේ එන අංකුර වස්තුව, ඩම්මපදියකරාවේ සක්කපස්සු වත්ප්‍ර අටුවාව, මහා විශය, ජාතකටිය කරාව, අංගුත්තර නිකාය, මුද්ධවිංග අවිය කරාව, ජීනකාල මාලිප්පකරණය, අවධාන කළුප ලතාව, ආදි වශයෙන් පාලි සාහිත්‍යයේ විසිරි ගිය කානි රාජියක් ම මූලාශ්‍ය කොට ගෙන තිබේ ද විශේෂත්වයකි.

### ආක්‍රිත ග්‍රන්ථ

- කුමාරතුංග මුණිදාස, (1934). නිකාය සංග්‍රහය, කොළඹ: ඇපා මුද්‍රණාලය.
- කුලසුරිය, ආනන්ද, (1966). සිංහල සාහිත්‍ය 03, දෙනිවල: ශ්‍රී දේවී ප්‍රන්ටරස් ලිමිටඩ්.
- කුලසුරිය, ආනන්ද, (1997). සිංහල සාහිත්‍ය 4, කොළඹ: විජියනු ප්‍රකාශකයේ.
- කුලසුරිය, ආනන්ද, 1975: සිංහල සාහිත්‍ය 01, කොළඹ: සමන් ප්‍රකාශකයේ.
- ඉණරත්න, එල් (සංස්.), (1983), රසවාහිනි, කොළඹ: රත්න පොත් ප්‍රකාශකයේ.
- වත්දෙශ්‍රති හිමි, මාපලගම (සංස්.) (1917). ජේතවත්ප්‍ර අටියකරා, කොළඹ: සිරිනාථ කුමාරදාස මුද්‍රණාලය.
- ඇශානවිමල හිමි කිරිඳුලේල් (සංස්.) (1961). රසවාහිනිය, කොළඹ: ඇම් සි ගුණසේන සහ සමාගම.
- පක්ක්දූනනන්ද හිමි, පරවානුර, (සංස්.) (1977). සුත්ත නිපාතය, ප්‍රකාශනය, ලංකා ජනරජය
- රත්නසාර හිමි, කහවේ (සංස්.), (1919). ඩම්මපදියකරාව ද්විතීය භාගය, කොළඹ: සිරිනාථ කුමාරදාස මුද්‍රණාලය.
- රත්නසාර හිමි, කහවේ (සංස්.), (1919). ඩම්මපදියකරාව පයම භාගය, කොළඹ: සිරිනාථ කුමාරදාස මුද්‍රණාලය.
- ලංකානන්ද හිමි, ලුවගම (සංස්.) (1973). මැණ්ඩම නිකාය තෘතිය භාගය ප්‍රකාශනය, ශ්‍රී ලංකා ජනරජය.
- වනරතන, රංජිත් (සංස්.), (1995). රසවාහිනි වනරතන ව්‍යාඩ්‍යා, කොළඹ: සමය වර්ධන මුද්‍රණාලය
- විතුමසිංහ, මාර්ටින්, (2003). විවාර ලිපි, ගල්කිස්ස: මවුන් මුද්‍රණාලය.
- විතුමසිංහ, මාර්ටින්, (1945). සිංහල සාහිත්‍යයේ නැගීම, සරස, නාවල, රාජගිරිය
- සද්ධාතිස්ස හිමි, බෙන්තර, (1934). (සංස්.) සද්ධරමාලංකාරය, කොළඹ: පී.ඩ්. කරුණාදාස මුද්‍රණාලය.
- සද්ධාතිස්ස හිමි, බවුවන්තුබාවේ, (1934). (සංස්.) විමානවත්ප්‍ර අටුවාව, කොළඹ: පී.ඩ්. කරුණාදාස මුද්‍රණාලය,

සන්නස්ගල, පී.වී., (1967). සිංහල සාහිත්‍ය විශාලය, කොළඹ: ලේක්ඛවුස් මුද්‍රණාලය.

සිලානන්ද හිමි, අරුක්කොට් (සංස්.) (1920). ජාතකටිය කථාව, කොළඹ: සමයවර්ධන මුද්‍රණාලය

සෙය්රත හිමි, වැලිවිටියේ (සංස්.) (1961). බූන්සරණ ගළ්කිස්ස, අහය ප්‍රකාශකයෝ

Sannagala P.B., (1959). **Critical Edition of Saddharmalankaraya**, phD, TheEis, University of Ceylon.

Adikaram A.W., (1946). **Early History of Buddhism in Ceylon**, Colombo.

Godakumbura C.E., (1955). **Sinhalese Literature**, Colombo, Apothecaries Co Ltd.,